

ශ්‍රී ලංකා ජේෂ්කර්ම සහ ඇඟළුම් ආයතනය- 2013

ශ්‍රී ලංකා ජේෂ්කර්ම සහ ඇඟළුම් ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2009 අංක 12 දරන ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟළුම් ආයතන පනතේ 14(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාරව ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ජේෂ්කර්ම සහ ඇඟළුම් ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

ආයතනය විසින් පෙර වර්ෂ තුළ උද්‍යාන අලංකරණය සඳහා වැය කර තිබූ රු. 95,482 ක් වූ අයභාර වියදමක් ඉඩම් යටතේ ප්‍රාග්ධනික කර තිබුණි.

2.2.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ආයතනයේ සේවාවන් ණයට සැපයීමෙන් 2013 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව තිබූ රු.41,928,671 කින් රු. 2,880,285 ක් වසර 2 කට වැඩි කාල පරිච්ඡේදයක සිට හිඟ හිට තිබූ අතර, මෙම ණය අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආයතනය විසින් ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) 2011 වර්ෂයේදී ආයතනය පිහිටුවීමේදී ඒකාබද්ධ කරන ලද ජේෂ්කර්ම අභ්‍යාස හා සේවා මධ්‍යස්ථානයේ ගිණුම්වලින් ඉදිරියට ගෙන එන ලද ලැබිය යුතු භාණ්ඩ හා සේවා බදු රු.290,441 ක් හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත අභ්‍යාස ආයතනයේ ගිණුම්වලින් ඉදිරියට ගෙන එන ලද ගෙවිය යුතු ඉන්ධන රු. 55,810 ක් වූ මුදල, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණද, එය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම රු.	ඉදිරිපත් නොවූ සාක්ෂි
වෙළඳ ණය ගැතියන්	41,503,077	ශේෂ තහවුරු කිරීමේ ලිපි
ස්ථාවර වත්කම්	136,667,054	භාණ්ඩ සමීක්ෂණ වාර්තා, හිමිකම් ඔප්පු

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත දැක්වෙන අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව

අනුකූල නොවීම

(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ

(අ) මුදල් රෙගුලාසි 110

හානි පිළිබඳ විස්තර සටහන් පවත්වාගෙන යාම සඳහා වෙනම ලේඛණයක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.

(ආ) මුදල් රෙගුලාසි 104 (1)

ආයතනය සතු ලැප්ටොප් පරිගණක 02 ක් අස්ථානගතවී තිබුණද, එයට වගකිව යුත්තන් නිශ්චය කිරීම සඳහා වූ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර පරීක්ෂණ ආරම්භ කර නොතිබුණි.

(ii) 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

අමාත්‍ය මණ්ඩලය හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව, පාලක මණ්ඩලයේ අනුමැතිය මත පමණක් නිලධාරීන් 04 දෙනෙකු වෙත සති අන්ත පාඨමාලා දීමනා ලෙස සමාලෝචිත වර්ෂයේදී එකතුව රු. 429,000 ක් ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය තුළින් ජනිත වූ මූල්‍ය ප්‍රතිඵලය රු.41,840,234 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 6,209,102 ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.35,631,132 ක වාසිදායක වර්ධනයක් වූ අතර, ඒ සඳහා සමාලෝචිත වර්ෂයේ මුළු මෙහෙයුම් ආදායම රු.42,410,390 කින් වැඩි වී තිබීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පේෂකර්ම හා ඇඟළුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා පුද්ගලයින් පුහුණු කිරීමද, පරීක්ෂණ හා උපදේශන කාර්යයන් වැනි සේවාවන් ඉටු කිරීමද ආයතනයේ ප්‍රධාන අරමුණ විය. එම කාර්යයන් ඉටු කිරීමේ කාර්යසාධනය ඉකුත් වර්ෂය හා සසඳා පහත දැක්වේ.

කාර්යය	2013	2012	සමාලෝචිත වර්ෂයේ වැඩිවීම/(අඩුවීම)	වැඩිවීම හා (අඩුවීම) ප්‍රතිශතය
පුහුණු කිරීම්				
පවත්වන ලද පාඨමාලා සංඛ්‍යාව	38	36	02	06
සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව	363	583	(220)	(38)
පුහුණු පාඨමාලා ආදායම (රු. මිලියන)	15.47	17.38	(1.91)	(11)

බාහිර පාර්ශවයන්ගේ ඉල්ලීම් අනුව

පවත්වන ලද පාඨමාලා සංඛ්‍යාව	141	121	20	17
සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව	3,067	3,320	(253)	(08)
පුහුණු පාඨමාලා ආදායම (රු. මිලියන)	30.89	17.20	13.69	80

පරීක්ෂණ

පරීක්ෂණ සංඛ්‍යාව	60,965	50,105	10,860	22
පරීක්ෂණ ආදායම (රු. මිලියන)	75.43	47.28	28.15	60

උපදේශාත්මක සේවා

උපදේශාත්මක සේවා සංඛ්‍යාව	45	20	25	125
උපදේශාත්මක සේවා ආදායම (රු. මිලියන)	5.46	2.31	3.15	136

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉහත දත්ත අනුව සහ 2013 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව පාඨමාලා 100 ක් පැවැත්වීම සඳහා සිසුන් 1,089 ක සහභාගිවීමක් අපේක්ෂා කලද, වර්ෂය අවසන් වන විට පාඨමාලා 38 ක් පමණක් පවත්වා තිබූ අතර, ඒ සඳහා සිසුන්ගේ සහභාගිත්වය 363 ක් වී තිබුණි. එය අපේක්ෂිත සිසු සංඛ්‍යාවට වඩා 726 ක අඩුවීමක් විය. කෙසේ නමුත් පාඨමාලා ආදායමද ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු. මිලියන 1.91 කින් අඩු වී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී බාහිර පාර්ශවයන්ගේ ඉල්ලීම් අනුව පවත්වන ලද පාඨමාලා සඳහා සහභාගී වූ සිසුන් සංඛ්‍යාව පෙර වර්ෂයට වඩා 253 කින් අඩු වී තිබුණි. කෙසේ නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවුවද සමාලෝචිත වර්ෂය තුළදී පාඨමාලා ගාස්තු වැඩිකිරීම නිසා පාඨමාලා ආදායම රු. මිලියන 17.20 සිට රු. මිලියන 30.89 දක්වා වැඩි වී තිබුණි.
- (ඇ) ආයතනය විසින් සම්මන්ත්‍රණ පැවැත්වීම බාහිර පාර්ශවයන්ගේ ඉල්ලීම් මත සිදු කළද, සමාලෝචිත වර්ෂයේදී ආයතනය විසින් කිසිදු සම්මන්ත්‍රණයක් පවත්වා නොතිබුණි. කෙසේ නමුත්, ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අදාළ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ක්ෂේත්‍රයේ නියුතු වූවන් අතර ප්‍රවර්ධන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම ආයතනයේ ප්‍රධාන වගකීමක් වුවද, කළමනාකාරිත්වය ඒ සඳහා අවධානය යොමු කර නොතිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ජීවන වියදම් දීමනාව නොසලකා සේවක අර්ථසාධක අරමුදල් දායකය ගණනය කිරීම නිසා ආයතනය විසින් සමාලෝචිත වර්ෂයේදී අධිහාර ලෙස රු. 669,607 ක් ගෙවා තිබුණි.

- (ආ) ආයතනය වෙත ප්‍රදානයක් ලෙස ලැබී තිබූ වාහන 02 ක් වර්ෂ 18 ක් ඉක්මවා තිබුණද, එම වාහනවල නීත්‍යානුකූල අයිතිය පවරාගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් කටයුතු කර නොතිබුණි.
- (ඇ) නූල් වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ පොල්ගහවෙල නූල් වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථානයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් 2011 වර්ෂයේදී ලබා දුන් මුදලින් රු. මිලියන 8 ක් වැයකර 2011 අගෝස්තු මාසයේ නූල් වර්ණ ගැන්වීමේ යන්ත්‍ර සහ ඊට අදාළ උපකරණ මිලදී ගෙන සවිකර තිබුණද, එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය බොයිලේරු ක්‍රියාකරුවෙකු බඳවා ගෙන නොතිබුණි. එසේම සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් මෙම මධ්‍යස්ථානයේ ජේෂ්කාර්මිකයින්ට අවශ්‍ය නූල් වර්ණ ගැන්වීමේ කටයුතු ක්‍රියාත්මක කර නොතිබුණි. මෙම ව්‍යාපෘතියට අදාළව යන්ත්‍ර රජයේ මිලදී ගැනුම් පරිපාටියට අනුව මිලදී ගෙන ඒවා නියමිත ස්ථානවල ස්ථාපිත කිරීම පමණක් මෙම ආයතනයට පැවරී ඇති කාර්යය බවත්, අදාළ යන්ත්‍ර යොදා ගනිමින් නූල් වර්ණ ගැන්වීමේ කාර්යය කරගෙන යාම වයඹ පළාත් සභාවට පැවරෙන බවත්, අදාළ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සතුවන බවත්, මීට පිළිතුරු ලෙස ආයතනය විසින් දන්වා එවා තිබුණි.

4.3 අරමුදල් උන උපයෝජනය

සමාලෝචිත වර්ෂය තුළදී ජේෂ්කර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ විශේෂ වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබාදුන් රු. 26,651,969 ක් වූ මුදලින් රු.14,825,602 ක් හෙවත් සියයට 56 ක් අදාළ වැඩසටහන් සඳහා උපයෝජනය කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

ආයතනයේ අරමුණුවලින් බැහැර දැන්වීමක් පලකිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.239,400 ක් වැයකොට තිබුණි.

4.5 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය ආරම්භයේ තිබූ රු. 1,572,971 ක් වූ යන්ත්‍ර අමතර කොටස් තොගය වර්ෂය අවසාන වන විට ප්‍රයෝජනයට නොගෙන නිශ්කාර්යව පැවතුනි.
- (ආ) 2011 වර්ෂයේදී රු. 1,518,560 ක මුදලක් වැයකොට ගේට්ටුවක් සහ ආරක්ෂක මුර කුටියක් ඉදිකොට තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් මෙම ගේට්ටුව සහ මුරකුටිය ප්‍රයෝජනයට ගෙන නොතිබුණි.
- (ඇ) පිරිවැය රු. 900,000 ක් වූ මෝටර් රථයක් සමාලෝචිත වර්ෂය තුළදී ධාවනය කිරීමකින් තොරව නිෂ්කාර්ය තත්ත්වයෙන් තිබුණි.
- (ඈ) ආයතනය විසින් රු. 4,163,176 ක් වැයකර පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකර පවත්වා ගෙන ගියද, ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා තොරතුරු තාක්ෂණ විෂයය ඇතුළත් කර නොතිබුණි. මේ නිසා එම මධ්‍යස්ථානයෙන් සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිකිරීමට සිදු කෙරෙන මෙහෙය ඉතා සීමිත වී තිබුණි. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානය සමාලෝචිත වර්ෂය තුළදී දින 14 ක් පමණක් සිසුන් සඳහා විවෘත කර තිබුණි.

4.6 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉංජිනේරු වැඩ ගොඩනැගිල්ල ඉදිකිරීමේ පිරිවැය ඇස්තමේන්තුව රු. 8,966,702 ක් වූ අතර, ඉදිකිරීම් කටයුතු අවම මිල ඉදිරිපත් කළ කොන්ත්‍රාත්කරු වෙත රු. 5,361,615 ක මුදලකට පිරිනමා තිබුණි. ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා රු.3,605,087 ක අඩු මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව සිදු කරන්නේ කෙසේද යන්න කෙරෙහි තාක්ෂණික ඇගයීම් කමිටුව අවධානය යොමු කර නොතිබුණි. මෙම අඩු පිරිවැය නිසා කොන්ත්‍රාත්කරු කිහිපවිටක්ම එහි ඉදිකිරීම් වැඩ අතරමග අතහැර දමා ගොස් තිබුණි. එසේම මුල් කොන්ත්‍රාත් ඇස්තමේන්තුවද කිහිපවිටක්ම සංශෝධනය කර තිබූ අතර, අදාළ ඉදිකිරීම් වැඩ නියමිත දිනට වඩා වසර 21/2 ක ප්‍රමාද කාලයකින් පසු රු. 7,334,470 ක මුදලකට නිමකර තිබුණි. එය පිරිනමන ලද මුල් කොන්ත්‍රාත් වටිනාකමට වඩා සියයට 37 ක වැඩිවීමක් විය.
- (ආ) මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වැඩ භෞතික පරීක්ෂාවේදී රු. 199,450 ක් දොර ජනේල සවි කිරීම සඳහා ගෙවා තිබූ බව නිරීක්ෂණය වුවද, සියලුම ජනේලවලින් ගොඩනැගිල්ල තුළට වැහි වතුර කාන්දුවීම සිදු වී තිබුණි. මේ නිසා ගොඩනැගිල්ල තුළ සවිකර ඇති විදුලි උපකරණ සහ අනෙකුත් උපාංග විනාශ වීමේ තර්ජනයක් ඇති බැවින් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වී තිබුණි.

4.7 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් ආයතනයේ සම්පත්

2003 ජුනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.3.9 වගන්තියට පටහැනිව 2012 වර්ෂයේදී ආයතනය වෙත මහා භාණ්ඩාගාරයෙන් ලබාදී තිබුණු රු. 7,500,000 ක් වටිනා කැබ් රථය රේඛීය අමාත්‍යාංශයේ භාවිතය සඳහා නිදහස් කර තිබුණි.

4.8 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය විසින් අනුමත කාර්ය මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම් පරිපාටිය උසස්වීම් පරිපාටිය හා කාර්ය මණ්ඩල සංවිධාන සටහන සකස්කොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරගෙන නොතිබුණු අතර, ප්‍රතිව්‍යුහගතකරණය යටතේ යෝජිත බඳවාගැනීම් පරිපාටිය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගෙන නොතිබුණි.
- (ආ) 2009 අංක 12 දරන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨතා හා ඇඟවීම් ආයතන පනතේ 12 (1) වන වගන්තිය මගින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ නිපුණතාව සහ දැනුම වර්ධනය කිරීමේ කාර්යය සඳහා ආයතනය විසින් කාර්ය මණ්ඩල සංවර්ධන අරමුදලක් පිහිටුවිය යුතු බව දක්වා තිබුණි. එසේ වුවත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම වගන්තිය ප්‍රකාරව කාර්ය මණ්ඩල සංවර්ධන අරමුදල පිහිටුවා නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහ පාලනය

5.1 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබූ අතර රේඛීය අමාත්‍යාංශයේ ගණකාධිකාරවරයෙකු වැඩ බැලීමේ පදනම මත ආයතනයේ අභ්‍යන්තර විගණන කටයුතු සඳහා

පත්කර තිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් අභ්‍යන්තර විගණන විමසුම් දෙකක පිටපත් පමණක් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර තිබුණි.

5.2 ප්‍රසම්පාදන සැලැස්ම

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (අ) හා (ආ) ප්‍රකාරව, ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් අවම වශයෙන් වසර 03 ක කාලයක් සඳහා අපේක්ෂිත ප්‍රසම්පාදන කටයුතු ඇතුළත් කර ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

අයවැය ලේඛනගත ආදායම් හා තථ්‍ය ආදායම් අතර, සියයට 32 සිට සියයට 154 දක්වා වූ පරාසයක විචලනයක් සහ අයවැය ලේඛනගත වියදම් සහ තථ්‍ය වියදම් අතර, සියයට 16 සිට සියයට 194 දක්වා පරාසයක විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.4 වාර්ෂික වාර්තා සහාගත කිරීම

2012 වර්ෂයට අදාළ වාර්තාව 2014 මාර්තු 31 වන විටත් පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

5.5 නොවිසඳී ඇති විගණන ඡේද

2012 ඔක්තෝබර් 16 දින පැවති පොදු ව්‍යාපාර කාරක සභාවේ නියෝග පරිදි ඇඟළුම් කර්මාන්තය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර තිබුණද, ආයතනය විසින් පර්යේෂණ හා සංවර්ධන ඒකකයක් පිහිටුවා තිබුණු නමුත්, ඇඟළුම් ක්ෂේත්‍රය පිළිබඳ මූලික පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීම හැර වෙනත් කටයුතු කිසිවක් මෙම ඒකකයෙන් සිදුකර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ
- (ඇ) වත්කම් පාලනය
- (ඈ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඉ) ගබඩා පාලනය
- (ඊ) පාඨමාලා සංවිධානය

